

කරුණාරත්න, එච්. ඔන්.
PAPER

සබරගමුව සම්පූද්‍යයට අයත් දේශීලෙක්ත්‍ර අංශයෙහි ලා ගැනෙන පහන් මුළුව යාතු කර්මය පිළිබඳ
අධ්‍යයනයක්

එච්. ඔන්. කරුණාරත්න, පාලි හා බොද්ධ අධ්‍යයන අංශය, කැලේනිය විශ්ව විද්‍යාලය

දීර්ශ කාලයක් මුළුල්ලෙහි සිට සිංහල ජන සමාජය තුළ ගොඩ නැගී පවත්නා ගැමී ආගමික වත් පිළිවෙත්
බොහෝ සංඛ්‍යාවක් ඇතු. යාන්ත්‍රි කර්මල යාතු කර්මල ජන පූරා කර්මල සහ ජන වන්දනා ක්‍රම වශයෙන්
නුත්‍රානා ලේඛකයින් විසින් විවිධ නම් යටතේ මෙම ආගමික වත් පිළිවෙත් තුළුන්වා ඇතු. එකී වත් පිළිවෙත් ඇද
රැයේ වැනි මැත කාලයක බිජි වූ දෙයක් නොවල මුදුසමය මෙරටට පැමිණීමට පෙර සිට ම සිංහලයන් අතර
පැවති විවිධ ජන වන්දනා ක්‍රම බව මහාවංශය වැනි එළිභාසික මූලාශ්‍රයන් පරිභිශ්‍රානය තුළින් අනාවරණය
වේ. මහින්දාගමනයන් සමග ක්‍රමතුමයෙන් මෙරට සිංහල බොද්ධ ගිෂ්ටාචාරයක් ස්ථාපිත වුව දළ ඇතිතයේ
සිට පැවතුණ ආ ගැමී ආගමික වත් පිළිවෙත් සිංහලයන් වෙතින් ගිලිහි නො ගියේ ය. ඒ වෙනුවට බොද්ධ
සංස්කෘතියේ ද ආභාසය ලබමින් ඒවා තව තවත් ඔපමට්ටම වූ බව පෙනේ. වර්තමානය වන විට නැවින
විද්‍යාවේ දියුණුවත් සමග එකී ඇානය ගම් දනවි සිසාරා නඩා ගිය දළ සිංහල ගැමී ආගමික වත් පිළිවෙත්
නාගරික සමාජයෙන් පවා දිය කර හැරීමට නැවින විද්‍යාවට නො හැකි විය. මෙරට සිංහල බොද්ධ සමාජය
සිය ලොකික ජීවිතයේ විවිධ අප්‍රේක්ෂා සාක්ෂාත් කර ගැනීම සඳහා තුනනයේ සිංහල ගැමී ආගමික වත්
පිළිවෙත්වල පිහිට පතන බව කිව යුතු ය.

මෙරට ජනතාවගේ ජීවිතය හා සම්බන්ධ ගැමී ආගමික වත් පිළිවෙත් සමූදාය ගත්වීට එය උඩරටල පහතරට
හා සබරගමු යනුවෙන් ප්‍රාදේශීය ප්‍රාදේශීය තුනකට බොදා දැක්විය හැකි ය. එමෙන් ම එකී එකී එකී එකී ප්‍රාදේශීය
සම්පූද්‍යයන් නැවත දේශ ස්ථීත්‍ය හා යක්ෂ ස්ථීත්‍ය හා ග්‍රහ ස්ථීත්‍ය යනුවෙන් තෙවැදැරුම් වේ. මේ
අනුරිත් බොහෝ විට විද්‍යාත්මක පර්යේෂණ කාර්යයට හසුවේ ඇත්තේ උඩරට